

සුවෙන් පෙරට

e ඉගෙනුම් පියස

මිනුවන්ගොඩ අධ්‍යාපන
කලාපය



Z E O M




කලාප අධ්‍යාපන කාර්යාලය - මිනුවන්ගොඩ
මණ්ඩල කේරු ආධ්‍යාපන මණ්ඩල - මිනුවන්ගොඩ
Zonal Education Office - Minuwangoda

වාරය - 1

ග්‍රේනීය : 10

විෂයය : විද්‍යාව

ජාංගම : නැක හා සත්ත්ව කෙසෙලවල
ව්‍යුහය හා කෘතිස්




නම - W.P.D නිස්සලා

පාසුල - මිනු/කළඹුගොඩ
මධ්‍යවල ඒකාබද්ධ
කණීජ්‍ර විද්‍යාලය

ජ්‍යවයේ මූලික තැනුම් වීකකය

- 1665 දී රෝබරි නුක් විසින් නිර්මාණය කළ අන්ටීක්ෂය භාවිතයෙන් කිරුල ඇඟයක පේදුයක් නිර්ක්ෂණය කරන ලදී
- විහි මී වදුයක මෙන් කුරීර සමුහයක් ඇති බව සොයාගත් යහු එම කුරීර, **යෙයල** ලෙස නම් කරන ලදී.



සෙසල වාදය

- විවිධ ජ්‍යෙෂ්ඨ කොටස් අන්වීක්ෂය තුළින් නිරීක්ෂණය කර ලබාගත් අනාවරණ පදනම් කරගෙන 1838 දී ග්ලයිඩන්, ග්වාන් සහ **රුඩ්ඩ්රේග් වර්කොට්** විසින් ඉදිරිපත් කරන ලදී
 - ජ්‍යෙෂ්ඨ ව්‍යුහමය මෙන් ම කෘත්‍යාලය එකකය සෙසලයයි
 - සියලු ම ජ්‍යෙෂ්ඨ සැදී ඇත්තේ එක සෙසලයකින් හෝ සෙසලවලිනි.
 - නව සෙසල ඇති වන්නේ කලින් පැවති සෙසලවලිනි.

යොලය පිළිබඳ සිංහල්පය

- ජ්වී දේහ ගොඩ නැගී ඇති (ව්‍යුහමය) කුඩාම ඒකකය යොලය වේ
- තනි යොලයකින් සකස් ඇති ජ්වීන් ඒක යොලික ජ්වීන් ලෙස ද යොල රාජියකින් සකස් ඇති ජ්වීන් බහු යොලික ජ්වීන් ලෙස ද හැඳුන්වේ.
- යොල මගින් ජ්වී දේහයේ විවිධ කාර්යයන් ඉටු කරනු ලබයි
- යොල පියවි ඇසට නොපෙන්. ව්‍යුහ නිසා ඒවා ආලෝක අන්වීක්ෂය යටතේ නිරීක්ෂණය කළ යුතු ය.



ජ්වයේ ව්‍යුහමය ඒකකය මෙන් ම කෘත්‍යමය ඒකකය ද යොලය වේ.

යොසලවල ව්‍යුහය

ක්‍රියාකාරකම 01

සත්ත්ව සෙසල අධ්‍යයනය කිරීම (කොපුල් සෙසල).

මුඩය සේදා යෝගේ හැන්දක් වැනි දෙයකින් කම්මුලේ ඇතුළු පැත්ත පරිස්සමෙන් සූරා කොපුල් සෙසල නියැදියක් ලබා ගන්න. පිරිසිදු විදුරු කදාවක් ගෙන ඒ මත ජල බින්දුවක් තබා ඒ මත කොපුල් සෙසල නියැදිය තබන්න. වායු බුබුලු ඇතුළු නොවන සේ වැසුම් පෙන්තකින් වසා ආලෝක අණ්ටික්ෂයෙන් නිරීක්ෂණය කරන්න.




වර්ණ ගැන්වූ කොපුල් සෙසල
ආලෝක අණ්ටික්ෂයෙන්
පෙනෙන ආකාරය.

6.2 (b) රුපය

ගොකු සෙසල අධ්‍යයනය කිරීම (ලුණු සිවියක සෙසල).

ලුණු ගෙධියක් කඩා රුප සටහනේ දැක්වෙන ආකාරයට එහි ඇතුළතින් මාංසල කැබැල්ලක් ලබාගන්න. එහි ඇතුළු පෘෂ්ඨයෙන් හෝ පිටත පෘෂ්ඨයෙන් සිවියක් ඉවත් කරගන්න එම සිවිය ජලය සහිත මරලෝසු තැටියකට දමන්න. විදුරු කදාවක් ගෙන ඒ මත ජල බින්දුවක් තබා පින්සලයක් ආධාරයෙන් ලුණු සිවිය විදුරු කදාව මත වූ ජල බින්දුව මත තබන්න. ලුණු සිවිය මත තැබු වැසුම් පෙන්ත වායු බුඩුල් ඇතුළු නොවන ගේ පරිස්සමෙන් පහත් කර අන්වික්ෂයෙන් නිරික්ෂණය කරන්න.



6.3 (a) රුපය




වර්ණ ගැන්වූ ලුණු සිවියේ සෙසල ආලෝක අන්වික්ෂයෙන් පෙනෙන ආකාරය.


6.3 (b) රුපය

දුරකිය සෙසලය


- සෙසලයක තිබිය යුතු සියලු ම ඉන්ඩියිකා අධිංගු වන සේ නිරමාණය කරන ලද සෙසලය, දුරකිය සෙසලයක් ලෙස හැඳුන්වේ.
 - සෙසල තුළ අධිංගු විවිධ කෘත්‍ය ඉටු කරන ඉතා කුඩා ව්‍යුහ ඉන්ඩියිකා ලෙස හැඳුන්වේ.
 - සෙසලය ඉටු කරන කෘත්‍ය අනුව පවතින ඉන්ඩියිකා වර්ග හා සංඛ්‍යාව වෙනස් වේ.
 - ජ්‍යෙෂ්ඨ ලෝකයේ විවැනි සෙසලයක් නොපවත්. වීභෙන් දුරකිය සෙසලයේ අධිංගු ඉන්ඩියිකා කිසියම් ප්‍රමාණයක් හෝ අධිංගු විවිධ සෙසල, ජ්‍යෙන් තුළ දැකිය හැකි ය.




6.4 රුපය - සත්ත්ව මෙසල



6.5 රුපය - ගාක මෙසල



- ගාක සෙසලවල බාහිර ආවරණය සෙසල බිත්තියයි
- සෙසල බිත්තිය සේලියුලෝස්ට්‍රලින් සඳහා ඇත.
- සෙසල බිත්තියට ඇතුළතින් ජ්ලාස්ම පටලය හෙවත් සෙසල පටලය පිහිටා ඇත
- ගාක සෙසලවල සෙසල මධ්‍යයේ විශාල රික්තකයකි.



දුරකීය සත්ත්ව මෙයලය

- සැම සත්ත්ව දෙසලයක් ම ආවරණය වී පවතින්නේ ජ්‍යෙෂ්ඨ පටලය හෙවත් දෙසල පටලයෙනි.
- විය සඡී ඇත්තා පාරගමන මෙන් ම වරණ පාරගමන පටලයකි.
- සත්ත්ව දෙසලවල න්‍යුත්වීය දෙසල ජ්‍යෙෂ්ඨ තුළ කේන්දුගත ව පිහිටයි.
- දෙසල ජ්‍යෙෂ්ඨ ප්‍රාථමික ද්‍රව්‍යයකි
- සත්ත්ව දෙසල තුළ විශාල රික්තක දැකිය නොහැකි ය.

සත්ත්ව හා ගාක මෙයල අතර ප්‍රධාන වෙනස්කම්


සත්ත්ව මෙයල	ගාක මෙයල
01) මෙයල බිත්තියක් තැත.	01) මෙයල බිත්තියක් ඇත.
02) මෙයල තුළ වැඩි අවකාශයක් ගන්නේ මෙයල ජ්ලාස්මයයි.	02) මෙයල ජ්ලාස්මය මෙයලයේ පර්යන්තයට තල්පු වී පවතී.
03) විශාල රික්තක තැත. (සමහර විටෙක තාවකාලික ඉතා ම කුඩා රික්තක කිහිපයක් තිබිය හැකි ය.)	03) විශාල මධ්‍ය රික්තකයක් හෝ රික්තක කිහිපයක් තිබිය හැකි ය.
04) හරිතලුව තැත.	04) බොමහෝ විට හරිතලුව ඇත.

සේල ඉන්දියිකා හා ව්‍යුහ

- ගාක සේලවල මෙන් ම සත්ත්ව සේලවල ද සේලප්ලාස්මය තුළ විවිධාකාර කෘත්‍යාගන් ඉටු කරන නොයෙකුත් ඉන්දියිකා ඇත.
- මෙම ඉන්දියිකා බොහෝමයක් ආලේංක අන්වීක්ෂයෙන් නිර්ක්ෂණාය කළ නොහැකි බැවින් ඒ සඳහා ඉලෙක්ට්‍රොන අන්වීක්ෂය හාවිත කළ යුතු ය.


යොසල බිත්තිය

- ගාක යොසලවල බාහිර ආවරණය යොසල බිත්තියයි.
- යොසල බිත්තිය අභ්‍යන්තරය.
- සකී ඇති ප්‍රධාන සිංහලිකය යොසලියුලෝස් ය. ඊට අමතරව හෙමියොසලියුලෝස් හා පෙක්රීන් ඇත.
- ප්‍රධාන කාර්යයන් වන්නේ යොසලයේ හැඩය පවත්වාගැනීම, සන්ධාරණය හා ආරක්ෂාවයි.



ප්ලාස්ම පටලය

- කොක සෙසලවල සෙසල බිත්තියට අයතුළතින් පිහිටයි.
- සත්ත්ව සෙසලවල ආවරණාය සාදුන්නේ ප්ලාස්ම පටලය මගිනි
- ප්ලාස්ම පටලය සංස්කී අයත්තේ පොස්ජෝලූලිතිඩ හා ප්‍රෝටීනවලිනි.
- අර්ධ පාරශ්වය පටලයකි.
- ප්ලාස්ම පටලයේ ප්‍රධාන කෘත්‍යා වන්නේ,
 - සෙසල ආවරණායක් ලෙස ක්‍රියා කිරීම
 - සෙසල තුළට දුව්‍ය අයතුව්‍යීම හා සෙසලවලින් දුව්‍ය ඉවත් කිරීම පාලනය කිරීම
- ප්ලාස්ම පටලය, සෙසල පටලය ලෙස භැඳීන්වේ.




සෙසල ප්ලාස්මය

- සෙසල ඉන්ඩියිකා හැරැණු විට සෙසලය තුළ අධිංගු ජල්ලමය තරලමය කොටස
- විහි අකාබනික මෙන් ම කාබනික දුවන අධිංගු වේ
- සෙසල ප්ලාස්මයේ කෘත්‍යාය
 - සෙසලයට හැඩියක් ලබා දීම,
 - සෙසල ඉන්ඩියිකා දැරීම හා
 - විවිධ පරිවෘත්තිය ක්‍රියා සිදුකිරීම

නන්ඡ්‍රිය


- නන්ඡ්‍රිය සෙසලයක පවතින ප්‍රධාන ඉන්දියිකාවයි.
- නන්ඡ්‍රි පටලයෙන් ආවරණය වේ.
- නන්ඡ්‍රිය තුළ නන්ඡ්‍රිකාව හා කොමැටින් දුව්‍ය අඩංගු වේ. සෙසල විහාරනයේ දී මෙම කොමැටින් දුව්‍ය වර්ණාදේහ ලෙස දිස්වේ.
- වර්ණාදේහ මගින් ප්‍රවේණික දුව්‍ය ගබඩා කිරීමත්, පරමිපරාවෙන් පරමිපරාවට ආවේණික ලක්ෂණ උරුමකර දීමත් සිදු වේ.
- ජ්වල් විශේෂයක පවතින වර්ණාදේහ සංඛ්‍යාව වීම විශේෂයට ආවේණික වේ

නන්ඡ්‍රියේ ප්‍රධාන කෘත්‍ය වන්නේ
සෙසලයේ ජ්වල ක්‍රියා පාලනය
කිරීමයි




මයටෝකොන්ඩ්‍රියම

- අන්ඩ්බාකාර හේ දැන්ඩ්බාකාර හැඩිඩ්ති පටලමය සෙසල ඉන්දියිකාවකි.
- මයටෝකොන්ඩ්‍රියා තුළ ස්වායු ග්‍ර්යාසන ප්‍රතික්‍රියා සිදු වී ගෙත්තිය නිදහස් කරන බැවින් සෙසල තුළ පවතින පවත්පාලවල් නමින් හැඳුන්වේ.
- මයටෝකොන්ඩ්‍රියම තුළ නිපදවන ගෙත්තිය සෙසලය තුළ සිදු වන පරිවෘත්තීය ප්‍රතික්‍රියා සඳහා යොදා ගනී.




ගොල්ගි සංකීර්ණය

- වික මත වික පිහිටි පටලයකින් මායිම් වූ පැනලි තැටි රාශීයක් ලෙස පිළිවෙළ වූ ගොල්ගි දේහ සහ අවට පිහිටි කුවීය ආශයිකා සමුහයකින් ගොල්ගි සංකීර්ණය සමන්විත වේ.
- ගොල්ගි දේහවල කෘත්‍යයකින් වන්නේ කුවීය උච්ච නිපදුවීම හා අසුරා තැබීමත් කුවීය කෘත්‍යයන් ය.



රයිබොසෝම

- රයිබොසෝම යනු පටල තොදරන ඉතා කුඩා සෙසල ඉන්දුයිකාවකි.
- මෙය උප ඒකක දෙකකින් සඳහා ඇත. විකක් විශාල උප ඒකකයක් වන අතර අනෙක කුඩා උප ඒකකය වේ.
- රයිබොසෝම සෙසල ප්ලාස්මයේ නිදහස් ලෙස හා රූප අන්තර්ප්ලාස්මීය ජාලිකාවට සම්බන්ධ වී පවතී.
- රයිබොසෝමවල කඩන වන්නේ ප්‍රෝටීන් සංශ්ලේෂණය කිරීම සඳහා ස්ථාන සැපයයිමයි.



අන්තජ්ලාස්මීය ජාලිකා

- අන්තජ්ලාස්මීය ජාලිකා සෙවල ජ්ලාස්මීය තුළ අධිංගු පැතලි හෝ නාලාකාර හෝ මධ්‍යවලින් යුත් අන්තර් පටල පද්ධති ජාලයකි.
- අන්තජ්ලාස්මීය ජාලිකා ආකාර දෙකකි


රූප අන්තජ්ලාස්මීය ජාලිකා

පෘථිවීය සම්බන්ධ රුපලොස්ම නිසා රූප බැවින් යුත් වේ මේවාගේක තහවුරු වනුයේ ප්‍රෝටෝන් පරිවහනය කිරීමයි.

සිනිඳු අන්තජ්ලාස්මීය ජාලිකා

රුපලොස්ම රුපිත නාලාකාර මධ්‍ය ජාලයකි.

- සිනිඳු අන්තජ්ලාස්මීය ජාලිකා මගින් ලිජිඩ හා ස්ටෝරොඩිඩ නිපදවා පරිවහනය කරයි.




රික්තකය

- පටලයකින් වට වූ තරලයකින් පිරිණු විශාල ඉන්ඩියිකාවක් වේ
- රික්තක පටලය හෙවත් තානප්ලාස්ටය ලෙස හඳුන්වයි
- රික්තකයේ වූ තරලය සෙසල යුතු ලෙස හඳුන්වයි.
- වීහි ජලය, සීනි නොයෙකුත් වර්ගවල අයන හා වර්ණක දුවන ගබඩා කරයි.
- සත්ත්ව සෙසලවල සාමාන්‍යයෙන් රික්තක දැක්නට නොලැබෙන අතර සමහර විට කුඩා රික්තක තිබිය හැකිය.
- එක සෙසලික ජීවීන්ගේ සංකේත්වක රික්තක දැක්නට ලැබේ

රික්තකයේ කරන ත්‍යාගන්


- සෙසලවල ජල තුළුනාව පවත්වා ගැනීම,
- සන්ධාරණය පවත්වා ගැනීම හා වර්ණක මගින්
- සෙසලවලට වර්ණය ලබාදීම වේ.



සෙසල වර්ධනය හා සෙසල විනාශනය

• සෙසල වර්ධනය


සෙසල වර්ධනය යනු සෙසලයක ප්‍රමාණය හෝ වියලි බර (ස්කන්දය) අප්තිවර්තන ලෙස වැඩි වීමයි.



සෙසල විභාජනය

- සෙසල විභාජනය යනු නව සෙසල සිංහලෙන පරිදි යම් සෙසලයක සිදු වන සෙසලීය ද්‍රව්‍ය බෙදීමේ ක්‍රියාවලිය සි
- සෙසල ගුණාත්මක වනුයේ සෙසල විභාජනයෙනි
- සත්‍ය නයිත්‍යෙන් සෙසලයක සෙසල විභාජනය සම්පූර්ණ වීම සඳහා පළමු ව නයිත්‍යෙන් විභාජනය සිදු විය යුතු අතර අනතුරු ව සෙසල ප්‍රාග්ධනය විභාජනය විය යුතු ය.

- න්‍යුජ්‍යීක විභාගනයට පෙර න්‍යුජ්‍යීය තුළ ඇති පරමිපරාවෙන් පරමිපරාවට ආවේණික ලක්ෂණ උරුම කර දෙන ප්‍රවේණික ද්‍රව්‍ය අඩංගු වර්ණයේහි, පහත දැක්වෙන රැජයේ පරිදි පැහැදිලි ලෙස දිස්වීමට පටන් ගෙන්





- යම් ජීවී විශේෂයක් සඳහා සාමාන්‍ය තෙළුහික තෙසලයක වර්ණදේශ සංඛ්‍යාව නියතයකි මෙය ව්‍යම විශේෂයට අවෝනික වේ
- සමාන ප්‍රවේනික තොරතුරු දුරන වර්ණදේශ යුගලක් සමඟාතීය වර්ණදේශ යුගලක් ලෙස හඳුන්වේ
- මෙම සමඟාතී වර්ණදේශ යුගලයෙන් වැක් වර්ණදේශයක් මවගෙන් දු, අනෙක් වර්ණ දේහය පියාගෙන් දු වශයෙන් ජනිතයාට උරුම වේ.
- මේ අනුව දුරට්වාට පියාගෙන් ලැබෙන වර්ණදේශ 23ක් ද (n) , මවගෙන් ලැබෙන වර්ණදේශ 23ක් ද (n) ලෙස වර්ණදේශ 46ක් (2n) උරුම වේ.

- රෙසල විභාජනය සිදුවන ප්‍රධාන ක්‍රම දෙකකි.
 - අනුතන විභාජනය
 - උගන විභාජනය

අනුනන විභාජනය

- සෙසල න්‍යූත්‍රීයක පවතින වර්ණදේහ සංඛ්‍යාව නියතව තබා ගනීමින් සෙසල සංඛ්‍යාව වැඩිකර ගැනීම අනුනන විභාජනය රෙස හඳුන්වයි.
- මාතර සෙසලයේ වර්ණදේහ සංඛ්‍යාවටම සමාන වර්ණදේහ සංඛ්‍යාවක් දුනිත සෙසලයට ලැබෙන අතර සෑව සම සෙසල දෙකක් ඇති වේ.






අනුනන විභාජනයේ වැදගත්කම

- බහු සෙසලික ජීවීන්ගේ දේහ වර්ධනය සඳහා
- අලිංගික ප්‍රජනන ක්‍රමයක් ලෙස
- තුවාල සුව වීම සහ මැරැණු සෙසල වෙනුවට නව සෙසල ලබා දීම


ලුණන විභාජනය

- ලිංගික ප්‍රජනනයේදී සිදුවන මාත්‍ර හා ප්‍රීති ජන්මාණු සංයෝජනයෙන් පසු ජ්‍යෙෂ්ඨ විශේෂයක වර්ණාදේහ සංඛ්‍යාව පරම්පරාවෙන් පරම්පරාවට නියත ව පවත්වා ගත යුතුයි.
- මේ සඳහා ජන්මාණු තෙසළ සක්‍රීමේදී වර්ණාදේහ සංඛ්‍යාව හරි අඩක් බවට පත් කරගත යුතුයි
- විනම් තෙසළයක වර්ණාදේහ සංඛ්‍යාව න සංඛ්‍යාවක් බවට පත්කරගත යුතුයි
- විසේ වර්ණාදේහ සංඛ්‍යාව අඩක් බවට පත් කරන විභාජනය ලුණන විභාජනය තෙස හඳුන්වයි.

MITOSIS



- ලැංනන විභාජනය පියවර දෙකකින් සිදු වන අතර විහිදී පළමු ව ලැංනන විභාජනයකුත් පසුව අනුනන විභාජනයකුත් සිදු වේ.



ලංහන විභාජනයේ වැදගත්කම

- පරමිතරාවෙන් පරමිතරාවට වර්ණාදේහ සංඝ්‍යාව නියතව පවත්වා ගැනීම
ලසස් ජ්‍යෙන්ගේ ජන්මාණු ඇතිවීමේදී ලංහන විභාජනය සිදු වේ.
ගැනුණු හා ඩිම්බ වල ඇත්තේ වර්ණාදේහ යුගලයකින් එකක්
බැඟින් පමණි. (n) ජන්මාණු සංස්කේෂණය වී යුක්තාණුව සංඝ්‍යාව
විට වර්ණාදේහ නැවත එකතු වී එනම් ($n + n \rightarrow 2n$ බවට පත්
වේ.)
- වර්ණාදේහවල ඇතිවන වෙනස්වීම් හෙවත් ප්‍රහේදන
හටගන්නා නිසා පරිණාමයේ දී වැදගත් වීම.

ලුණන හා අනුනන විභාජනයේ වෙනස්කම්

ලුණන විභාජනය	අනුනන විභාජනය
1. විභාජන අවස්ථා දෙකකින් සමන්විත ය.	විභාජනය එක් අවස්ථාවකින් පමණක් සමන්විතය.
2. ද්වීගුණ සෙසලවල පමණක් සිදු වේ.	එකගුණ මෙන් ම ද්වීගුණ සෙසලවලද සිදු වේ.
3. ප්‍රහේදන හට ගනී. එනම් වර්ණදේහවල වෙනස්කම් ඇති වේ.	ප්‍රහේදන හට නොගනී. වර්ණදේහවල වෙනස්කම් ඉතා විරුදු.
4. විභාජනය අවසානයේ දුහිතා සෙසල හතරක් සැරූදේ.	දුහිතා සෙසල දෙකක් සැරූදේ.
5. මාතා සෙසලයේ වර්ණදේහ සංඛ්‍යාවෙන් අඩික් දුහිතා සෙසලයට ලැබේ.	දුහිතා සෙසලවල වර්ණදේහ සංඛ්‍යාව මාතා සෙසලයේ වර්ණදේහ සංඛ්‍යාවට සමාන වේ.
6. දුහිතා සෙසල මාතා සෙසලයට සමාන නොවේ.	දුහිතා සෙසල මාතා සෙසලයට සැම අතින්ම සමාන වේ.